

ශ්‍රී ලංකාවේ ගොවිතනපද තුළ සමාජ
ආර්ථික විෂමතාවයන් වර්ධනය
විම කෙරෙහි බලපා ඇති

සාධක



එස්.එම්.එස් සේරකිංහ බංඩාර
FGS/03/02/02/2007/03

දුරකිංහ ප්‍රානකය	699
විද්‍යාත්මක ප්‍රානකය	උපාධිය සඳහා ඉදිරිපත් කරන ලද ස්වාධීන නිබන්ධනයයි.

කැලණීය විශ්ව විද්‍යාලයේ
සමාරීය විද්‍යා පියලේ
ආර්ථික විද්‍යාව පිළිබඳ
දරුණුතාත්මක පර්යේෂණ
ස්වාධීන නිබන්ධනයයි.
2010 මැයි

පෘෂ්ඨාත් උපාධි අධ්‍යාපන පියල
කැලණීය විශ්ව විද්‍යාලය
කැලණීය
ශ්‍රී ලංකාව.

ශ්‍රී ලංකාවේ මුළුම ජනපද ආරම්භය පිළිබඳ කරුණු විමසා බලන විට ප්‍රාග් එතිහාසික යුගයටත් පෙර මානව කණ්ඩායම් මේ තුමිය මත සිටි බවට සාක්ෂි තිබේ. ඒ බව බෙලිලෙන හා පාහියන්ගල යන ප්‍රදේශ වලින් හමුවූ මිනිස් ඇට කටු අතරින් නිගමනය කර තිබේ. පුරුව එතිහාසික යුගය වන විට ඉන්දියාවෙන් පැමිණි ජනයා මෙරට ගංගා පදනම් කර ගෙන ජනපද ඇති කර ගත් අතර පසු කාලය වන විට ජනගහනය වැඩිවිමක් සමග ජනපද ව්‍යාප්ත වෙමින් දියුණුවට පත්ව තිබේ. අධ්‍යයනයේ ගැටුව ශ්‍රී ලංකාවේ මහවැලි ගොවිජනපද තුළ සමාජ ආර්ථික විෂමතාවයන් වර්ධනය කිරීම කෙරෙහි බලපෑ ඇති සාදාක අධ්‍යයනයයි. මේ සදහා මහවැලි එව් කළාපය පමණක් සමික්ෂණයට හාජනය කර තිබේ. මෙම කළාපය තොරා ගැනීමට ප්‍රධාන හේතුව වූයේ මහවැලි කළාප අතරින් විශාලතම කළාපය විමත් ජනපද විශාල ප්‍රමාණයක් පැවතීමත් නගර යායක් මෙම එව් කළාපය තුළ දියුණු වෙමින් පැවතීමත් යන කරුණු පදනම් කර ගෙනය. මේ හේතුවෙන් මේ කළාපය තුළ සමාජය ආර්ථික සංස්කෘතිකමය වෙනස්කම් රාඛියක් අද වන විට වර්ධනය වී ඇති බව සමික්ෂණය තුළින් හඳුනා ගත හැකි විය.

ඒ අනුව ගොවී ජනපද වලට වෙනත් ප්‍රදේශ වලින් පැමිණි ජනයා එකම ඉඩම් ප්‍රමාණයක් ලබා ගනිමින් එකම කාලයක පැමිණි මෙම ගොවී පවුල් අතර මෙවැනි විවිධ විෂමතාවයන් වර්ධනය විමත් ඇති නැති වර්ධනය විමත් සිදුවී ඇති බව හඳුනා ගත හැකිය. මූලික වශයෙන්ම ඒ සදහා බලපා ඇත්තේ කේත්තු සමික්ෂණයේ තොරතුරු අනුව ආදායම අඩු අස්වැන්න හා අලෙවි කිරීමේදී ඇති වන අසාධාරණකම් ඉඩම් කුඩා කැබලි බවට පත්වීම තයගැනී බාවය යන ආර්ථික සාධකයන් බලපා ඇති බව පැහැදිලිය. සමාජය සාදාක ලෙස පවුලේ ගුමිකයන් වැඩි විම ඉඩම් ප්‍රමාණය කුඩා විම යැපෙන්නන් සංඛ්‍යාව වැඩි විම යන කරුණු හඳුනාගත හැකිය. මේ සදහා මෙම කළාපයෙන් ජනපද 4 ක් තොරා ගත් ගොවී පවුල් 400ක් සමික්ෂණයට හාජනය කරන ලදී. මෙහි අවසාන නිගමනය ලෙස ආර්ථික සාදාක හා සමාජය සාදාක යන කරුණු මස්සේ විෂමතාවයන් සිදුවී ඇති බව හඳුනා ගත හැකිය. මේ සදහා නිරදේශයන් ඉදිරිපත් කිරීමේදී ජනපද වලට ගොවී පවුල් තොරා ගැනීමේදී එකම ප්‍රදේශයකින් මවුන් තොරා ගැනීම ගොවිතැන පිළිබඳ ප්‍රායෝගික දැනුමක් ඇති ගොවින් තොරා ගැනීම මෙන්ම මවුන්ට අවශ්‍ය යටිතල පහසුකම් රජය මගින් සැපයීම සිදුවිය යුතුය. තවදුරටත් මෙම ගොවී ජනපද තුළ ජල කළමකරණය ඉඩම් කණ්ඩාය විම හා නිෂ්පාදනයන් අලෙවි කිරීමේ ගැටුව පැන නගිමින් තිබේ. මේ සදහාද සමික්ෂණයන් කිරීම ගොවිජනපද සංවර්ධනයට පිටුවහලක් වේ.